

වින කොටස් වෙළඳපොල කඩා වැට්ටීමේ අර්ථභාරය

The significance of the Chinese stock market rout

2015 ජූලි 08

දා ත්‍යුව හා මූල්‍ය බලධාරීන් සිදුවෙමින් ඇති වින කොටස් වෙළඳපොලේ කඩාවැටීම නතර කිරීම පිනිස දැරු දැඩි වෙහෙස නොතකා එය, විනය තුළත් ගෝලියටත් ප්‍රමුඛ දේශපාලන ඇගුවුම් ගැඹිකර ගනියි.

07ආ ද වින කොටස් මිල පහත වැටුනි. ජැන්හයි සංයුත්ක දරුණකය සියයට 1.3න් හා ජෙන්සන් දරුණකය 5.3න් පහත වැටුනි. අද දිනයේ ජැන්හයි දරුණකය උදැසන ආරම්භ කලේ සියයට 8ක් පහත අගයකිනි. අභ්‍යන්තර් වන විට එය සියයට 4.7ක් ව තිබුනි. ජැන්සන් දරුණකය ද සියයට 3.3න් පහත වැටුනි. රටත් වඩා වැදගත් වන්නේ, විනයේ ප්‍රධාන තුවමාරු දෙකේ ලේඛනගත සමාගම 1476කම එනම් සියයට 50ත් වඩා වැඩි සංඛ්‍යාවක් බොලර් ව්‍යිලියන 2.6ක අගයක් කැටි කරමින් ඇතැහිටවනු ලැබේමයි.

සති අන්තරේ වින අගමැති කිකුවැන් හා බැංකු නිලධාරීන් ද මූල්‍ය නියාමකයින් ද අතර පැවති හඳුසි රස්ස්වීමෙන් පසුව මේ සතිය තුළ තවදුරටත් පහත වැටුම සිදු විය. මුවන් ඉදිරිපත්කළ විසඳුම් ප්‍රතිපලය වශයෙන්, තැයැවිකාර ආයතන වලට මූල්‍ය පහසුකම් සැපයීමටත්, "වෙළඳපොලේ ස්ථාවරත්වය" පවත්වා ගැනීමටත් රාජ්‍ය ව්‍යවසායක් වන වින සුරක්ම් මූල්‍ය ආයතනයට, අසීමිත ප්‍රමානයකින් ද්‍රව්‍යිලතාව සැපයීමට මහ බැංකුවට බලය පැවරුනි. මේ දක්වා පෙනීගොස් තිබෙන්නේ, හඳුසි පියවර පලදායි වී නැති බවයි.

සමහර ගනන් බැඳීම් වලට අනුව දැනට ලෙෂකයේ විශාලම ආර්ථිකය ලෙස සැලකෙන, ලෙෂකයේ දෙවන ලොකුම ආර්ථිකය මෙන්ම ගෝලිය ආර්ථික වර්ධනයෙන් අඩුම තරමින් සියයට 30කට වගකියන විනයේ කොටස් වෙළඳපොලෙහි බිඳ වැටීම, ආර්ථිකයේ අනෙකුත් ක්ෂේත්‍රයන්ට ද පැතිර යමින් පුළුල් වශයෙන් ලෙෂකයටම බලපානු ඇති බවට වැඩින කනස්සල්ලක් පවතියි. පසුගිය දින දෙක තුළ සියයට 8.4න් පහත වැටුනු අනාගත තං මිල, 2009 වසරින් පසුව පහතම අගය කරා තවදුරටත් වැටී යාම අර්ථභාරිය.

මූල්‍ය කවයන් තුළ සමහරවිට "බොක්ටර කොපර්" ලෙස සැලකෙන තං මිල, ප්‍රධාන ආර්ථික දරුණකයක් ලෙස සැලකේ. ලෙෂකයේ විශාලම නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙස විනය එම ලෙෂකය ප්‍රයෝගනයට ගන්නා ප්‍රමුඛයාය. කොටස් වෙළඳපොලේ කඩා වැටීම පිටුපසින් යපස් හා තෙල් මිල ගනන් ද පහත වැටුනි.

කොටස් වෙළඳපොල කඩාවැටීමේ මූලයන් පවතින්නේ වින ආර්ථිකය තුළම නොව, 2008 මූල්‍ය උනුවීම සමග ආරම්භවූ ගෝලිය මූල්‍ය පද්ධතියේ බිඳවීම තුළය.

විනය කෙරෙහි එහි බලපෑම ක්ෂනික විය. එක් අවස්ථාවකදී පහත වැටීමේ අනුපාතය 1930 ගනන්වල මුල අත්දුටුවාටත් වඩා දුර ගියේය. 2008 අවසන් හාගයේ හා 2009 මූල් මාසවල ලෙෂක වෙළඳාමේ කඩා වැටීමත් සමග, වින අපනයන කඩා වැටුනු අතර එය, රකියා මිලියන 23ක් අතුරුවී යාමට තුළු දුන්නේය.

ප්‍රපුරන සුළු ව්‍යවයක් සහිත සමාජ අර්ථභාරයකට මූහන දෙන වින රේඛ්මය, බොලර් බ්ලියන 500ක උත්තේත්තක පැකෙක්යක් සහිතව ඊට ප්‍රතිචාර දැක්විය. ඊට අමතරව යටිතල වුළුහ හා දේපල සංවර්ධන ව්‍යාපෘතින් ඇඹිල පිනිස ප්‍රදේශීය ආන්ඩ්වලට දැවැන්ත ලෙස නය ප්‍රසාරනය කිරීමට ද පියවර ගත්තේය. එක රෙකින්ම වාගේ නව නාගරික නිවාස සංකීර්ණ හා සමහර අවස්ථාවල සම්පූර්ණ නගරම පවා පැනනැගුති. වින රේඛ්මය බොලපාරොත්තු වූයේ, ලෙෂක ආර්ථිකය යළිත් පෙර ප්‍රසාරනය අත්තර ගැනීමේ ප්‍රවනතාව සහිත වැටී පහත වැටීමක් අත්විදිමින් සිටින බවයි.

එහෙත් වින ආර්ථිකයට ජ්‍යෙ සැපයු යුරෝපයේ හා එක්සත් ජනපදයේ වෙළඳපොල වලට අඛන්ඩව ප්‍රසාරනය වන අපනයන හැකියාවන් ඇති කළ, පුරුව දෙක දෙක පුරු පැවති තත්ත්වයේ අවසානය 2008 සිදුවීම් මගින් සලකුනා කළේය.

කාලයක් යන තෙක්, යටිතල වුළුහ හා දේපොල සංවර්ධනයට සැපයුනු නය ප්‍රසාරනය මගින් වින ආර්ථිකයේ වර්ධනය ඉහළ තැංවු අතර එය, 2008ට පුරුවයෙන් පැවති හෝ ඊට ආසන්න මට්ටමක් තීරසාර කළේය. ගෝලිය වර්ධනයට නව පදනමක් සපයාමින් ඊනියා අනෙකුත් නැගී එන ආර්ථිකයන් සමග විනයේ පැවැත්ම නිසා, මූල්‍ය කඩාවැටීම තිබියදීත් දෙනවාදය එහි නෙසරිහික නම්වතාව යළි වතාවක් පෙන්වුම් කරනු ඇතැයි දුර දිග නොබලන ආර්ථික පන්තිතයේ කියා සිටියනා. මෙම අනාවැකිය වෙශයෙන් හෙලිදරව් විය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ගෝලිය ආර්ථික අධිකාරයන් නිල වශයෙන් පිළිගෙන ඇති පරිදි එය මිරිගුවක් වී ඇති.

නය මගින් තල්ලුව දෙන ආයෝජන මත පදනම්ව ආර්ථිකයේ වුළුහය, දාල දේශීය නිෂ්පාදනයෙන් සියයට 50ක් තරම් ප්‍රමානයකට වග කියන අතර පාරිභේදික වියදම් දායක වන්නේ යන්ත්ම් සියයට 35ට පමනක් වන තතු හමුවේ, එය අවසාන වශයෙන් ශක්‍ය නොවන බව වින ආන්ඩ්ව හඳුනාගෙන ඇති.

එසේම, මෙතැන් පටන් වෙළඳපොල බලවේග වඩාත් "තීරනාත්මක කියාකළාපයක්" ඉටුකරනු ඇතැයි ප්‍රකාශ

කරමින් ආන්ඩුව 2013 දී, නව ආර්ථික දිගානතියකට මුල පිරිය. 2013 තොටුම්බරයේ පැවති කොමිශුනිස්ට් පක්ෂ නායකත්වයේ ප්‍රධාන රස්වීමකදී සිය න්‍යායපත්‍රය ගෙනහැර දක්වමින්, රට පෙර වසරේ මාර්තුවේ බලයට පත්වූ ජනාධිපති සි ජ්‍යෙෂ්ඨන් පැවුණවේ, "සම්පත් යෙද්වීමේදී වෙළඳපොලේ තීරක ක්‍රියාකළාපය මාධ්‍ය කර ගෙන අපි, ආර්ථික ක්‍රමයේ ප්‍රතිසංස්කරන ගැඹුරු කළ යුතුව ඇත" යනුවෙනි.

නව දිගානතිය මුලික අංග දෙකකින් සමන්විත විය. 1. රාජ්‍ය මැදිහත්වීම හා ජාත්‍යන්තර ප්‍රාග්ධන සංවලනයට වඩ වඩාත් විවෘත කෙරෙනු ඇති මූල්‍ය ක්‍රමයේ පාලනය ලිජිල් කිරීම 2. දේශීය වින ආර්ථිකයේ පාරිභෝගික වියදුම් මට්ටම ඉහළ නැංවීම, ඒ දෙකය. බහු මිලියන වින කමිකරු පන්තියේ වැටුප් වැඩි කිරීම දේශීය පාරිභෝගික වියදුම් න්‍යාලීමේ තොටුවින මග විය. එහෙත් මේ මාවත, ගෝලීය ධන්ති වෙළඳපොලාවල තරගකාරී අරගලය මගින් වැසි තියෙය.

කමිකරු වැටුප්වල ක්‍රමන හෝ සැලකිය යුතු වැඩිවිමක අර්ථය, ප්‍රධාන ඇමරිකානු හා යුරෝපීය අන්තර්ජාතික සංගත සඳහා කොන්ත්‍රාන්කරුවන්ට සිටින, අඩු ලාභ අනුපාත සහිතව ක්‍රියාත්මක වන විනයේ නිෂ්පාදන සමාගම්, වියවිනාමය වැනි ගිනිකොනදිග ආසියාවේ ලාභයේ ආයෝජන මධ්‍යස්ථානවල මිල තරගය හමුවේ පසු බසින බවයි. ඔබාමා පාලනය යටතේ ඇමරිකානු වැටුප් මිරිකීම හමුවේ වින සමාගම්, දැනටමත් ලාභ ගුම මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති ඇමරිකාවෙන්ම එල්ල වන තරගයට ද නිරාවරනය වී ඇත. (දැනට ඇමරිකාව හා විනය අතර නිෂ්පාදන වියදමේ වෙනස සියයට 5ක් දක්වා අඩුවේ ඇති බව වාර්තාවේ.)

මේ කාරනය නිසා, වින කොමිශුනිස්ට් පක්ෂයේ ඉහළ සේවයන්හි අධිකාරය දරන කතිපයාධිකාරයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන පාලන තන්තුය, පාරිභෝගික වියදුම් න්‍යාලීම වෙනත් මාවතකින් ගෙනයාමට උත්සාහ කරයි. මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්, කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට දිරිගැන්වීම මගින්, "දනයේ බලපැමක" නිර්මානය කිරීමට ඔවුන් පියවර ගත්තේය. මූල්‍ය ක්‍රමයේ ලිවරයන් දැඩි ලෙස පාලනය කරන වින ආන්ඩුවේ සහතිකය ලැබෙන නිසා ඔවුන්ගේ ආයෝජන වලට සුරක්ෂිත හාවයක් සැලසෙනු ඇති බව ඇගුවුම් කරමින් ආන්ඩුව, කුඩා ආයෝජකයින් පොලොවා ගත්හ.

එහි ප්‍රතිපල වගයෙන් කොටස් වෙළඳපොලට මුදල ගලා ආවේය. ජැන්හසි කොටස් මිල දේශීකය ජ්‍යෙනි 12ජා එහි මුදුනට ලැඟාවීම තෙක් ගතවූ වසරක කාලය තුළ සියයට 150කටත් වඩා නැගුනි. මෙම ආයෝජන වලින් වැඩි කොටසක් ගලා ආවේ පර්යන්ත නය හරහාය. එහිදී ආයෝජකයින් මිලට ගත්නා කොටස්, තමන් ගත් නය සඳහා ඇගුවට තැබේ. කොටස් මිල නිශ්චිත අගයකට වඩා පහත වැටුනහාත් නයයෙන් කොටසක් ආපසු ගෙවීමේ පොරොන්දුවක් ද රට ඇතුළත් විය.

කොටස් වෙළඳපොල ඉහළ නගින අවධියකදී මෙම නය ප්‍රසාරනය වන නමුත්, පර්යන්ත කැඳවුම් වලට මුහුන දෙන ආයෝජකයින් නය ගෙවා දැමීම පිනිස සිය කොටස් වලින් පංගුවක් විකුනා දැමීමට පටන් ගත්නා කළ පහත වැටෙන සර්පිලයක් නිර්මානය කරමින් තත්වය නරක අතට පත් කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පර්යන්ත නය වේගයෙන් නැගී යාමට තුළු දෙමින්, එක් අවස්ථාවකදී වෙළඳපොල ප්‍රාග්ධනයෙන් සියයට 17කට වග කියමින්, ජ්‍යෙනි දක්වාවූ වසර තුළ නය සැපයුම පස් ගුනයකින් ඉහළ ගියෙය. පුද්ගලික ආයෝජකයෙකුට කොටස් වෙළඳ ගිනුම් 20ක් තරම් විවෘත කිරීමට ඉඩ සලසමින් ආන්ඩුව මෙයට තව තවත් පැවුල් වක්කලේය.

ප්‍රතිපලය වුයේ කොටස් අගය තවත් වටයකින් ඉහළ නැගීමයි. දැවැන්ත මූල්‍ය බුබුලකට මුහුන දෙමින් ආන්ඩුව, ජ්‍යෙනි 13දා පර්යන්ත නය දීමීට එරෙහිව කඩාපැනීම් ආරම්භ කළ අතර වර්තමාන විකුනා දැමීමට එකින් මුල පිරුති. පර්යන්ත නයදීම් අඩාල කිරීමේ තීරනය, තමන් සතු පුපුල් බලතල යොදාගනීමින් ආන්ඩුවට, තත්වය පාලනය කළ හැකි යයි ද අනුක්‍රමයෙන් මූල්‍ය බුබුලේ තුළ ඇරිය හැකි යයි ද සිතාගැනීම මත පදනම් විය.

එහෙත් ධනපති වෙළඳපොල නියාම, අතිරිය බලගතු රේඛ්‍යයට පවා වැඩියෙන් ගක්තිමත් බව ඔර්ඩු කෙරුති. වින ආන්ඩුව දැන් මූහුනපා ඇත්තේ, දාවන පළය ගිලා බැසීමකටය. එය නයයෙන් මිරිකී සිටින සමස්ත මූල්‍ය ක්‍රමය අස්ථාවර කිරීමට තර්ජනය කරයි. ප්‍රාදේශීය ආන්ඩු පමණක් බොලරු විලියන 4ක කල්පසුවූ නයකට අසුවේ ඇති බවට ගනන් බලා තිබේ.

මෙම උනුවේ යාම තුළ පුපුරන සූජ ප්‍රතිවිඛක අන්තර්ගතව තිබේ. සමාජවාදය පසෙක තිබුනාවේ, සමාජ සමානතාවය වෙනුවෙන් පෙනී සිටින්නේය යන කයිවාරු පවා පුහුවේ ඇති. වින කොමිශුනිස්ට් පක්ෂයේ සිටින සමස්ත මූල්‍ය ක්‍රමය භා දේශපාලන අරගල පුපුරා යාම පිළිබඳ මාර්ගිනික බිජිකිනි.

දේශීත් තීල ඉලක්කය වන සියයට හතෙන් පහලට, සමහර විට සියයට 4 පමණ දක්වා, පහත වැටීමේ හැකියාව සහිතව දැන් වින ආර්ථික වර්ධනය මන්දාගාමී වෙද්දී, ඉහතකි හැකියාව කවරදාකටත් වඩා විශාල වේ. තමන් පදනම් වීමට උත්සාහ කරන සමාජ පදනම් පවා වඩා වඩා ප්‍රතිපත්තු වෙද්දී රේඛ්‍යමයේ "තොටුවිනසුලු" හාවයේ මූනත්තහඩුව කුඩාපට්ටම් වේ.

විනයේ මූල්‍ය අර්බුදය ගෝලීය ආර්ථිකයේ වර්ධනය තවදුර පිරිසීමට තුළු දෙනවා පමණක් නොව, ජාත්‍යන්තර කමිකරු පන්තියේ අරගල උත්සන්න ගෙරෙනු ද ඇති. එම අරගල එවායේ වඩා බලගතු සේනාංක ඇද ගැනීමට ද තත්වය නිර්මානය කරනු ඇති.

නික් බ්‍රිමිස්